



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1989 අංක 7 දරන
ආදායම් බදු අධිහාර පනත

[සහතිකය සටහන් කළේ 1989 මැයි මස 11 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1989 මැයි මස 12 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය.

[සහතිකය සටහන් කළේ 1989 ඔක්තෝබර් 11 වන දින]
එල්. ඩී.-ඒ. 12/89

පිළිවෙළින් 1989 අප්‍රේල් මස 1 වන දිනයෙන් සහ 1990 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු අය කරනු ලැබීමට යටත් සෑම තැනැත්තකු විසින් ම ගෙවිය යුතු ආදායම් බද්දට යොමු කිරීමෙන් ඒ එක් එක් තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තා විෂයයෙහි අධිභාරයක් නියම කිරීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්විම පිණිස දූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1989 අංක 7 දරන ආදායම් බදු අධිභාර පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ලුහුඬු නාමය.

2. (මේ පනතෙහි මින් මතු “අදාළ වර්ෂයක්” යනුවෙන් සඳහන් කරනු ලබන) 1989 අප්‍රේල් මස 1 වන දිනයෙන් හෝ ඉන් පසුව එතෙක් 1991 මැර්තු මස 31 වන දින පසු නොවී ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා දේශීය ආදායම් පනත යටතේ බදු අය කරනු ලැබීමට යටත්වන සෑම තැනැත්තකු ම, වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සඳහන්ව ව ඇත ද, ඒ තැනැත්තා විසින් ඒ අදාළ වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බද් දෙත් සියයට පහළොවක අනුප්‍රමාණය අනුව ගණන් බලනු ලැබූ අදාළ වර්ෂයක් සඳහා ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද මත (මේ පනතෙහි මින් මතු “අධිභාරය” යනුවෙන් සඳහන් කරනු ලබන) අධිභාරයක් ගෙවීමට යටත් විය යුතු ය. ආදායම් බද්ද මත අධිභාරය නියම කිරීම.

3. මේ පනත යටතේ අධිභාරයක් ගෙවීමට යටත් සෑම තැනැත්තකු විසින් ම, ඔහු විෂයයෙහි කිසිම තක්සේරුවක් කරනු නොලැබුව ද— අධිභාරය ගෙවීම සඳහා ද දින.

(i) 1989 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සඳහා ඔහු විසින් ගෙවිය යුතු අධිභාරයේ මුදලින් —

(අ) සියයට 50 කට නොඅඩු ප්‍රමාණයක් 1989 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙරද;

(ආ) 1989 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර, එහි ශේෂය ද

(ii) 1990 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සඳහා ඔහු විසින් ගෙවිය යුතු අධිභාරයේ මුදලින්—

(අ) සියයට 50 කට නොඅඩු ප්‍රමාණයක් 1990 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙරද;

(ආ) 1990 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර, එහි ශේෂය ද

ආකාමසාරිස් ජනරාල්වරයාට ගෙවනු ලැබිය යුතු ය.

සේවා යෝජක
විසින්
අධිභාරය
අඩු කළ යුතු
බව.

4. දේශීය ආදායම් සහනේ XV වන පරිච්ඡේදයේ විධිවිධාන වලට අනුකූලව, යම් අදාළ වර්ෂයක් සඳහා ආදායම් බදු අඩු කරනු ලැබිය යුත්තේ (ඒ පනතේ 67 වන වගන්තියේ (7) වන උප වගන්තියෙන් නිර්වාසිකයකු ලෙස සලකනු ලබන සේවා නියුක්තයකු නොවන) යම් සේවා නියුක්තයකුගේ පාරිශ්‍රමිකයෙන් ද, ඒ සේවා නියුක්තයා සේවයෙහි නියුක්ත කරනු ලබන සෑම සේවා යෝජකයකු විසින්—

(අ) 1989 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සඳහා, ඒ වර්ෂය වෙනුවෙන් ඒ සේවා නියුක්තයාගේ පාරිශ්‍රමිකයෙන් අඩු කරනු ලැබිය යුතු සම්පූර්ණ ආදායම් බද්දෙන්—

(i) 1989 ජූලි මාසය සඳහා ඒ සේවා නියුක්තයාට ගෙවිය යුතු පාරිශ්‍රමිකයෙන් සියයට 7 1/2 ක් ; සහ

(ii) 1989 ඔක්තෝබර් මාසය සඳහා ඒ සේවා නියුක්තයාට ගෙවිය යුතු පාරිශ්‍රමිකයෙන් සියයට 7 1/2 ක් ; සහ

(ආ) 1990 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සඳහා ඒ සේවා නියුක්තයාගේ පාරිශ්‍රමිකයෙන් ඒ වර්ෂය වෙනුවෙන් අඩු කරනු ලැබිය යුතු සම්පූර්ණ ආදායම් බද්දෙන්—

(i) 1990 ජූලි මාසය සඳහා ඒ සේවා නියුක්තයාට ගෙවිය යුතු පාරිශ්‍රමිකයෙන් සියයට 7 1/2 ක් ; සහ

(ii) 1990 ඔක්තෝබර් මාසය සඳහා ඒ සේවා නියුක්තයාට ගෙවිය යුතු පාරිශ්‍රමිකයෙන් සියයට 7 1/2 ක්

යන මුදල් ප්‍රමාණයක් ද මේ පනත යටතේ ගෙවිය යුතු අධිභාරය වශයෙන් අඩු කරනු ලැබිය යුතු ය :

එසේ වුව ද යම් අදාළ වර්ෂයක ජූලි සහ ඔක්තෝබර් මාස සඳහා යම් සේවා නියුක්තයකුට ඔහුගේ සේවා නියුක්තය සම්බන්ධයෙන් ගෙවිය යුතු පාරිශ්‍රමිකයෙන් යම් සේවා යෝජකයකු විසින් මේ වගන්තිය යටතේ කරන ලද අනුකූලීකරණ එකතුව, ඒ අදාළ වර්ෂය සඳහා ඒ සේවා නියුක්තයාගේ පාරිශ්‍රමිකයෙන් අඩු කරන ලද ආදායම් බද්දෙන් සියයට 15 කට අඩු වන අවස්ථාවක, ඒ අදාළ වර්ෂයේ මාර්තු මාසය සඳහා ඒ සේවා නියුක්තයාට ගෙවිය යුතු පාරිශ්‍රමිකයෙන් උනන්දුවෙන් මුදලට සමාන වැඩිදුර මුදල් ප්‍රමාණයක් සේවා යෝජක විසින් අඩු කරනු ලැබිය යුතු ය.

පැහැර
හැර ඇති
අධිභාරය
සහ ඊට
එකතු කරනු
ලබන මුදල්.

5. (1) අදාළ වර්ෂයක් සඳහා වූ අධිභාරයේ වාරිකයක් ගෙවීම සඳහා 3 වන වගන්තියෙහි සඳහන් දිනවල දී හෝ ඒ දිනවලට පෙර ඒ වාරිකය හෝ ඒ වාරිකයේ කොටසක් හෝ ගෙවා නොමැති අවස්ථාවක, අධිභාරයේ ඒ වාරිකය හෝ එහි කොටස පැහැර හැර ඇතැයි සලකනු ලැබිය යුතු අතර

(අ) ඒ අධිභාරය එක් තැනැත්තකු විසින් ගෙවනු ලැබිය යුතු අවස්ථාවක, ඒ තැනැත්තා ; සහ

(ආ) ඒ අධිභාරය එක් තැනැත්තකුට වැඩි ගණනක් විසින් හෝ හවුල් ව්‍යාපාරයක් විසින් හෝ ගෙවනු ලැබිය යුතු අවස්ථාවක, ඒ එක් එක් තැනැත්තා හෝ ඒ හවුල් ව්‍යාපාරයේ එක් එක් හවුල්කරු

මේ පනතේ කාර්ය සඳහා පැහැර හරින්නකු ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) අදාළ වර්ෂයක් සඳහා යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු යම් අධිභාරයක් පැහැර හරිනු ලැබ ඇති අවස්ථාවක, පැහැර හරින්නා විසින් පැහැර හැර ඇති අධිභාරයට අතිරේකව—

(අ) පැහැර හැර ඇති මුදල් ප්‍රමාණයෙන් සියයට පහකට සමාන මුදලක්; සහ

(ආ) පැහැර හරිනු ලැබීම පටන් ගැනීමෙන් පසුව දින තිහක් ඉකුත් වීමට පෙර, පැහැර හරිනු ලැබ ඇති යම් මුදල් ප්‍රමාණයක් ගෙවා නොමැති අවස්ථාවක, එය පැහැර හරිනු ලැබ ඇති මාස තුනක එක් එක් වැඩිදුර කාලසීමාව හෝ ඒ කාලසීමාවේ කොටසක් හෝ සම්බන්ධයෙන් පැහැර හරිනු ලැබ ඇති මුදල් ප්‍රමාණයෙන් සියයට පහකට සමාන වැඩිදුර මුදලක්

දණ්ඩනයක් වශයෙන් ගෙවනු ලැබිය යුතු ය:

එසේ වුව ද—

(i) මේ වගන්තියේ ඉසිනින් වූ තිබ්බිබ්බාන යැනේ දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු මුළු මුදල, කිසිම අවස්ථාවක දී පැහැර හරිනු ලැබ ඇති අධි භාරයෙන් සියයට පනහක් නොඉක්මවිය යුතු ය;

(ii) මේ පනත යටතේ අදාළ වර්ෂයක් සඳහා අධිභාරය ගෙවීමට යටත් යම් තැනැත්තකු විසින්—

(අ) 1989 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය වෙනුවෙන්, 1988 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා දේශීය ආදායම් පනත යටතේ ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන්—

(i) 1989 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර සියයට 7 1/2 කට නො අඩු ප්‍රමාණයක්; සහ

(ii) 1989 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර සියයට 7 1/2 කට නො අඩු ප්‍රමාණයක්; සහ

(ආ) 1990 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය වෙනුවෙන්, 1989 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා දේශීය ආදායම් පනත යටතේ ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන්—

(i) 1990 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර සියයට 7 1/2 කට හෝ අඩු ප්‍රමාණයක් ; සහ

(ii) 1990 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර සියයට 7 1/2 කට හෝ අඩු ප්‍රමාණයක්

ඒ අධිකාරය වශයෙන් ගෙවනු ලබන අවස්ථාවක—

1989 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සම්බන්ධයෙන් වන විට, 1990 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ; සහ

1990 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සම්බන්ධයෙන් වන විට, 1991 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ඔහු විසින් ගෙවන ලද මුදල් ප්‍රමාණයට වැඩියෙන් ඒ අදාළ වර්ෂය සඳහා ඔහු විසින් ගෙවිය යුතු අධිකාරයේ අතිරික්තය ඔහු විසින් ගෙවනු ලබන්නේ නම්, 3 වන වගන්තිය යටතේ කීරීමට ඔහුට නියම කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් මේ වගන්තිය යටතේ යම් දණ්ඩනයක් ගෙවීමට ඒ තැනැත්තා යටත් නොවිය යුතු ය.

(iii) සියලු අවස්ථානුගත කරුණු අනුව යම් අඩ කිරීමක් හෝ අත්හැරීමක් කිරීම යුක්ති සහගත යයි හා සාධාරණ යයි කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන්නේ නම්, මේ වගන්තිය යටතේ ගෙවිය යුතු යම් දණ්ඩනයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් අඩු කරනු ලැබිය හැකි ය. නැතහොත් අත් හරිනු ලැබිය හැකි ය.

දේශීය ආදායම් පනතේ ඇතැම් විධිවිධාන අදාළ විය යුතු බව.

6. දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්දට අදාළ වාර වාර්තා සැපයීම, ආදායම් බද්ද අඩු කිරීම, ඒ බද්ද තක්සේරු කිරීම, තක්සේරු කිරීමට විරුද්ධව කරනු ලබන අභියාචනා, ඒ බද්ද ගෙවීම, අයකර ගැනීම සහ ආපසු ගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පනතේ XIII වන පරිච්ඡේදයේ සහ XV වන පරිච්ඡේදයේ සිට XIX වන පරිච්ඡේදය සහ XXI වන පරිච්ඡේදයේ සිට XXVI වන පරිච්ඡේදය තෙක් වූ පරිච්ඡේදවල විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, මේ පනත යටතේ ගෙවිය යුතු අධිකාරයකට අදාළ වාරවාර්තා සැපයීම සහ ඒ

අධිකාරය අඩු කිරීම, තක්සේරු කිරීම, තක්සේරු කිරීමට විරුද්ධව කරනු ලබන අභියාචනා, ඒ අධිකාරය ගෙවීම, අයකර ගැනීම සහ ආපසු ගෙවීම සම්බන්ධයෙන් පහත දැක්වෙන දුම පියයෙන් වූ වෙනස් කිරීම්වලට යටත්ව අදාළ විය යුතු ය :-

- (අ) දේශීය ආදායම් පනතේ 92(1) වන හෝ 92(2) වන වගන්තිය යටතේ යම් අදාළ වර්ෂයක් සඳහා ස්වකීය ආදායම පිළිබඳව වාර්ෂිකවත් යම් තැනැත්තකු විසින් ප්‍රසාදය ලැබුවහොත්, ඒ අදාළ වර්ෂය සඳහා මේ පනත යටතේ ඔහු විසින් ගෙවිය යුතු අධිකාරය පිළිබඳව වාර්ෂිකවත් සැපයීමට ඒ තැනැත්තා වෙත මේ පනතෙන් පනවන ලද නියමය අනුව ප්‍රමාණවත් ලෙස කටයුතු කර ඇතැයි සලකනු ලැබිය යුතු ය ;
- (ආ) දේශීය ආදායම් පනත යටතේ යම් අදාළ වර්ෂයක් සඳහා යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද සම්බන්ධයෙන් ඒ තැනැත්තා මත තක්සේරුවක් හෝ අතිරේක තක්සේරුවක් හෝ තක්සේරුකරුවකු විසින් කරනු ලබන අවස්ථාවක, ඒ තක්සේරුකරු විසින් ඒ අවස්ථාවේ දීම සහ එම ආකෘතියෙහිම මේ පනත යටතේ ඒ වර්ෂය සඳහා ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු අධිකාරය සම්බන්ධයෙන් අවස්ථාවෝචිත පරිදි, තක්සේරුවක් හෝ අතිරේක තක්සේරුවක් කරනු ලැබිය හැකි ය. අවස්ථාවෝචිත පරිදි, ඒ තක්සේරු කිරීම් හෝ අතිරේක තක්සේරු කිරීම් ඒ ඒ පනත් යටතේ නිකුත් කරන ලද වෙන වෙනම වූ තක්සේරු කිරීම් ලෙස සලකනු ලැබිය යුතු ය ;
- (ඇ) යම් අදාළ වර්ෂයක් සඳහා දේශීය ආදායම් පනත යටතේ යම් තැනැත්තකු මත අය කරන ලද ආදායම් බද්දේ ප්‍රමාණය සඳහන් කරමින් දේශීය ආදායම් පනතේ 116 වන වගන්තිය යටතේ ඒ තැනැත්තාට තක්සේරු කිරීමේ දැන්වීමක් දෙනු ලබන අවස්ථාවක, ඒ වර්ෂය සඳහා මේ පනත යටතේ ඒ තැනැත්තා මත අය කරන ලද අධිකාරයේ මුදල ද ඒ දැන්වීමෙහි ඇතුළත් කරනු ලැබිය හැකි ය. ඒ දැන්වීම් ඒ ඒ පනත් යටතේ නිකුත් කරන ලද වෙන වෙනම වූ දැන්වීම් ලෙස සලකනු ලැබිය යුතු ය ;
- (ඈ) යම් අදාළ වර්ෂයක් සඳහා දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද සම්බන්ධයෙන් වූ තක්සේරු වට විරුද්ධව අභියාචනයක් කරනු ලබ ඇති අවස්ථාවක, ඒ අභියාචනයට මේ පනත යටතේ ඒ වර්ෂය සඳහා ගෙවිය යුතු අධිකාරයට විරුද්ධව කරන ලද අභියාචනා යක් ද ඇතුළත් වන ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අභියාචනය ඒ අනුව තීරණය කරනු ලැබිය යුතු ය ; තව ද

(ඉ) දේශීය ආදායම් පනත යටතේ XXI වන පරිච්ඡේදය යටතේ මහෙස්ත්‍රාත්වරයකු වෙත සහතිකයක් නිකුත් කරනු ලබ ඇත්තා වූ හෝ යම් තැනැත්තකු වෙත දැන්වීම් මක්, ප්‍රකාශයක් හෝ සහතිකයක් නිකුත් කරනු ලබ ඇත්තා වූ අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි ඒ දැන්වීම් මෙහි, ප්‍රකාශයෙහි හෝ සහතිකයෙහි මේ පනත යටතේ පැහැර හැර ඇති යම් අධිකාරයක් සම්බන්ධයෙන් විස්තර ද ඇතුළත් කරනු ලබිය හැකි ය. අවස්ථාවෝචිත පරිදි එම දන්වීම්, ප්‍රකාශ හෝ සහතික ඒ ඒ පනත් යටතේ නිකුත් කරන ලද වෙන වෙනම වූ දැන්වීම්, ප්‍රකාශ හෝ සහතික ලෙස සලකනු ලබිය යුතු ය.

අනුකූලතාවක්
සම්බන්ධයෙන්
සිංහල
භාෂා පාඨය
බලපැවැත්විය
යුතු බව.

7. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර කිසියම් අනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අර්ථ
නිරූපණය.

8. පද සම්බන්ධයෙන් අනුකර්මයක් අවශ්‍ය වුවහොත් මිස මේ පනතෙහි—

“තක්සේරු කළ හැකි ආදායම” “තක්සේරුකරු”, “කොමසාරිස් ජනරාල්වරයා”, “නිර්වාසික සමාගම”, “තැනැත්තා”, “ලාභ සහ ආදායම”, “වාසික සමාගම” සහ “තක්සේරු වර්ෂය” යන යෙදුම්වල දේශීය ආදායම් පනතෙහි පිළිවෙලින් ඒවාට වෙන් කොට දී ඇති අර්ථ ම ඇත්තේ ය;

“සේවා යෝජක”, “සේවා නියුක්තයා” හා “පාරිශ්‍රමිකය” යන යෙදුම්වල දේශීය ආදායම් පනතේ XV වන පරිච්ඡේදයෙහි පිළිවෙලින් ඒවාට වෙන් කොට දී ඇති අර්ථ ම ඇත්තේ ය;

යම් තැනැත්තකු සහ යම් අදාළ වර්ෂයක් සම්බන්ධයෙන් වන වගන්තියේ “ආදායම් බද්ද” යන්නෙන්—

(i) වාසික සමාගමක් සම්බන්ධයෙන් වන විට, දේශීය ආදායම් පනතේ 33(1) (අ) වගන්තිය යටතේ ඒ අදාළ වර්ෂය සඳහා ඒ සමාගම විසින් ගෙවිය යුතු ආදායම් බද්ද ඉන් අදහස් වේ;

(ii) නිර්වාසික සමාගමක් සම්බන්ධයෙන් වන විට, දේශීය ආදායම් පනතේ 34 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ (i) වන අනුඡේදය හෝ (ii) වන අනුඡේදය යටතේ ඒ අදාළ වර්ෂය සඳහා ඒ සමාගම විසින් ගෙවිය යුතු යම් ආදායම් බද්දක් අඩු කොට ඒ අදාළ වර්ෂය සඳහා ඒ සමාගම විසින් ඒ පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද ඉන් අදහස් වේ;

(iii) දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ (ඇ) ඡේදයෙහි සඳහන් සේවා නියුක්තියෙන් ලැබුණු යම් ලාභ, අදාළ වර්ෂයක් සඳහා වූ ලාභ සහ ආදායමෙහි ඇතුළත් වන්නා වූ යම් වාසික පුද්ගලයකු සම්බන්ධයෙන් වන විට, සේවා නියුක්තියෙන් ලැබුණු ඒ ලාභ, ඒ අදාළ වර්ෂය සඳහා වූ ස්වකීය ලාභ සහ ආදායමේ කොටසක් නොවූයේ නම්, ඒ පුද්ගලයා විසින් දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු වූ යම් ආදායම් බද්දක් ඉන් අදහස් වේ;

(iv) දේශීය ආදායම් පනතේ 67 වන වගන්තියේ (7) වන උපවගන්තියෙන් නිර්වාසිකයකු ලෙස යලි කහු ලබන පුද්ගලයකු සම්බන්ධයෙන් වන විට, ඒ අදාළ වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ සේවා නියුක්තියෙන් ඔහු ලැබූ ලාභ, ඒ වර්ෂය සඳහා ඔහුගේ ලාභ සහ ආදායමේ කොටසක් නොවූයේ නම්, ඒ පුද්ගලයා විසින් දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු වූ යම් ආදායම් බද්දක් අදහස් වේ; සහ

(v) වෙනත් යම් තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, ඒ අදාළ වර්ෂය සඳහා ඒ තැනැත්තා විසින් දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද අදහස් වේ; තව ද

“දේශීය ආදායම් පනත” යන්නෙන්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත අදහස් වේ.